



تَرْبِيَةٌ مُّكَوَّنةٌ مُّنْهَا تَرْبِيَةٌ مُّكَوَّنةٌ

وَمِنْهُمْ مَنْ يَعْمَلُ مَا شَاءَ وَمَا يَرَى وَمَنْ يَرَى فَمَا يَرَى لَهُ عِزْمَةٌ وَمَنْ لَا يَرَى فَمَا لَمْ يَرَى لَهُ كُفْرٌ وَمَنْ يَعْمَلْ مَا شَاءَ فَلَهُ مَا يَعْمَلُ وَمَنْ لَا يَعْمَلْ مَا شَاءَ فَلَمْ يَرَى مَا لَمْ يَعْمَلُ

171-M(F2)/IUL/2023/256

କାନ୍ତିର ପଦମାଲା

2023 ستمبر 14

رَبِّ الْمُجْرِمِينَ

PC-171/2023/W324

جَرْجِيرَةٌ مُّرْسَلَةٌ

20 مَرْجَعٌ لِّلشَّرْحِ الْمُنْتَهَى

جُرْجَرْجَعْ سَرْسِرْ:

Procurement of 20ft Container

١ سُورَةُ الْأَنْبَيْفِ

۱۰۰ مکالمه احمد بن حنبل

سُورَةُ الْمُنْذِرِ ۗ ۲

١ - (جَمِيعُ الْمُؤْمِنِينَ لِلْأَعْلَمِ بِمَا فِي أَهْلِ الْكِتَابِ وَالْمُسْلِمِينَ لِمَا فِي أَهْلِ الْكِتَابِ)

#	رئيسي مراجعي	رئيسي مراجعي	رئيسي مراجعي
1	<input type="checkbox"/> صيغة رئيسي مراجعي فوجي مختار رئيسي مراجعي فوجي مختار رئيسي مراجعي فوجي مختار (ج فوجي 1)		
2	<input type="checkbox"/> صيغة رئيسي مراجعي فوجي مختار (ج فوجي 2)		
3	<input type="checkbox"/> أى رئيسي مراجعي فوجي / تابع مختار (ج فوجي 8)		
4	<input type="checkbox"/> رئيسي فوجي مختار (ج فوجي) / رئيس مراجعي فوجي / نائب فوجي (ج فوجي 9)		
5	<input type="checkbox"/> وتحفه رئيس مراجعي فوجي (نائب فوجي أو رئيس فوجي أو رئيس مراجعي فوجي مختار ج فوجي 10)		
6	<input type="checkbox"/> ع. رئيس مراجعي فوجي مختار (ج فوجي 11) رئيس مراجعي فوجي مختار رئيس مراجعي فوجي مختار (ج فوجي 12)		
7	<input type="checkbox"/> نعم أى رئيسي مراجعي فوجي مختار رئيس مراجعي فوجي مختار رئيس مراجعي فوجي مختار (ج فوجي 13)		
8	<input type="checkbox"/> صيغة رئيس مراجعي فوجي مختار (ج فوجي 14)		
9	<input type="checkbox"/> صيغة رئيس مراجعي فوجي مختار (ج فوجي 15)		
10	<input type="checkbox"/> صيغة رئيس مراجعي فوجي مختار (ج فوجي 16)		
11	<input type="checkbox"/> جي فوجي صيغة رئيس مراجعي فوجي مختار (ج فوجي 17) - فوجي مختار (ج فوجي 18) - فوجي مختار (ج فوجي 19)		
12	<input type="checkbox"/> رئيسي مراجعي فوجي مختار (ج فوجي 20) ورئيس مراجعي فوجي مختار (ج فوجي 21)		
13	<input type="checkbox"/> سيف رئيسي مراجعي فوجي مختار (ج فوجي 22)		
14	<input type="checkbox"/> صيغة رئيس مراجعي فوجي مختار (ج فوجي 23) ورئيس مراجعي فوجي مختار (ج فوجي 24) / رئيس مراجعي فوجي مختار (ج فوجي 25)		



جُنْدُوْر

.1		መሸሪዎች የጥናት ቅርጫዎች ተስተካክል	መሸሪዎች የጥናት ቅርጫዎች ተስተካክል
		መሸሪዎች	1.1
		መሸሪዎች	1.2
.2		መሸሪዎች የጥናት ቅርጫዎች ተስተካክል	መሸሪዎች የጥናት ቅርጫዎች ተስተካክል
	20	የጥናት ቅርጫዎች መረጃ የጥናት ቅርጫዎች	የጥናት ቅርጫዎች መረጃ የጥናት ቅርጫዎች
	171-M(F2)/IUL/2023/256	የጥናት ቅርጫዎች መረጃ	የጥናት ቅርጫዎች መረጃ
.3		የጥናት ቅርጫዎች መረጃ	የጥናት ቅርጫዎች መረጃ
	(ቅንድ ማረጋገጫ የጥናት ቅርጫዎች)	የጥናት ቅርጫዎች (ቅንድ ማረጋገጫ የጥናት ቅርጫዎች)	3.1
	(ቅንድ ማረጋገጫ የጥናት ቅርጫዎች)	ቅንድ ማረጋገጫ (ቅንድ ማረጋገጫ የጥናት ቅርጫዎች)	3.2
.4		መሸሪዎች የጥናት ቅርጫዎች መረጃ	መሸሪዎች የጥናት ቅርጫዎች መረጃ
	አዲስ አበባ የጥናት ቅርጫዎች መረጃ	አዲስ አበባ የጥናት ቅርጫዎች መረጃ	4.1
	የጥናት ቅርጫዎች መረጃ	የጥናት ቅርጫዎች መረጃ	
	የጥናት ቅርጫዎች መረጃ / የጥናት ቅርጫዎች መረጃ	የጥናት ቅርጫዎች መረጃ / የጥናት ቅርጫዎች መረጃ	4.2
	የጥናት ቅርጫዎች መረጃ / የጥናት ቅርጫዎች መረጃ	የጥናት ቅርጫዎች መረጃ / የጥናት ቅርጫዎች መረጃ	
	የጥናት ቅርጫዎች መረጃ / የጥናት ቅርጫዎች መረጃ	የጥናት ቅርጫዎች መረጃ / የጥናት ቅርጫዎች መረጃ	4.3
.5		መሸሪዎች የጥናት ቅርጫዎች	መሸሪዎች
		መሸሪዎች	መሸሪዎች
		333	333
		መሸሪዎች	መሸሪዎች

﴿وَمَنْ يُحْكِمُ الْأَيْمَانَ فَلَهُ مَا شَرِقَ وَمَا غَرَبَ وَمَا بَيْنَ أَيْمَانِهِنَّ هُنَّ الْمُمْلَكُونَ﴾

وَمِنْهُمْ مَنْ يَرْجُو حَيَاةً دُنْدُوناً فَلَمَّا تَرَكَهُمْ أَعْلَمُوا

(٣) - مَوْجَعَةُ الْمَرْجَعِ - مَوْجَعَةُ الْمَرْجَعِ (٤٥)

Form of Bid Security (Bank Guarantee)

WHEREAS,[name of Bidder] (hereinafter called "the Bidder") has submitted his Bid for the Project no.....issued by the Ministry of Communication,Science & Technology onfor construction of[name of Contract] (hereinafter called "the Bid").

KNOW ALL PEOPLE by these presents that We [name of Bank] of
..... [name of country] having our registered office at
..... (hereinafter called "the Bank") are
bound unto [name of Purchaser] (hereinafter called "the Purchaser") in the sum of
* for which payment well and truly to be made to the said Purchaser,
the Bank binds itself, its successors, and assigns by these presents.

SEALED with the Common Seal of the said Bank this day of 20.....

THE CONDITIONS of this obligation are:

- (1) If, after Bid opening, the Bidder withdraws his Bid during the period of Bid validity specified in the Form of Bid;
or
(2) If the Bidder having been notified of the acceptance of his Bid by the Purchaser during the period of Bid validity:
 (a) fails or refuses to execute the Form of Agreement in accordance with the Instructions to Bidders, if required; or
 (b) fails or refuses to furnish the Performance Security, in accordance with the Instruction to Bidders; or
 (c) does not accept the correction of the Bid Price pursuant to Clause 27,

* The Bidder should insert the amount of the Guarantee in words and figures denominated in Maldivian Rufiyaa. This figure should be the same as shown in Clause 16.1 of the Instructions to Bidders.

we undertake to pay to the Purchaser up to the above amount upon receipt of his first written demand, without the Purchaser's having to substantiate his demand, provided that in his demand the Purchaser will note that the amount claimed by him is due to him owing to the occurrence of one or any of the three conditions, specifying the occurred condition or conditions.

This Guarantee will remain in force up to and including the date days after the deadline for submission of bids as such deadline is stated in the Instructions to Bidders or as it may be extended by the Purchaser, notice of which extension(s) to the Bank is hereby waived. Any demand in respect of this Guarantee should reach the Bank not later than the above date.

DATE **SIGNATURE OF THE BANK**

٤ - (ج) سرعته تفريغ - سرعته تفريغ (٣٠ ثانية)

Form of Performance Bank Guarantee (Unconditional)

To: _____
[name & address of Purchaser]

WHEREAS [name and address of Supplier] (hereinafter called "the Supplier") has undertaken, in pursuance of Contract No. dated to execute [name of Contract and brief description of Works] (hereinafter called "the Contract");

AND WHEREAS it has been stipulated by you in the said Contract that the Supplier shall furnish you with a Bank Guarantee by a recognized bank for the sum specified therein as security for compliance with his obligations in accordance with the Contract:

AND WHEREAS we have agreed to give the Supplier such a Bank Guarantee;

NOW THEREFORE we hereby affirm that we are the Guarantor and responsible to you, on behalf of the Supplier, up to a total of * [amount of Guarantee] [amount in words], such sum being payable in the types and proportions of currencies in which the Contract Price is payable, and we undertake to pay you, upon your first written demand and without cavil or argument, any sum or sums within the limits of [amount of Guarantee] as aforesaid without your needing to prove or to show grounds or reasons for your demand for the sum specified therein.

*An amount is to be inserted by the Guarantor, representing the percentage of the Contract Price specified in the Contract, in Maldivian Rufiyaa.

We hereby waive the necessity of your demanding the said debt from the Supplier before presenting us with the demand.

We further agree that no change or addition to or other modification of the terms of the Contract or of the Works to be performed there under or of any of the Contract documents which may be made between you and the Supplier shall in any way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such change, addition, or modification.

This Guarantee shall be valid until the date of issue of the Defects Correction Certificate.

SIGNATURE AND SEAL OF THE GUARANTOR

Name of Bank _____

Address

[View Details](#) | [Edit](#) | [Delete](#)

وَمُؤْمِنٌ بِهِ مَنْ يَعْلَمُهُ، وَمُؤْمِنٌ بِهِ مَنْ يَعْلَمُهُ، وَمُؤْمِنٌ بِهِ مَنْ يَعْلَمُهُ،

٥ - حَدَّوْرَةٌ (٤١) - سُرْجَةٌ (٦٠) - سُرْجَةٌ (٦٠) - سُرْجَةٌ (٦٠)

Form of Bank Guarantee for Advance Payment

To: _____

[name & address of Purchaser]

[name of Contract]

Gentlemen:

In accordance with the provisions of the Conditions of Contract, of the above-mentioned Contract,
..... [name and address of Supplier] (hereinafter
called "the Supplier") shall deposit with
..... [name of Purchaser] a Bank Guarantee to guarantee his proper and faithful performance
under the said Clause of the Contract in an amount of [amount of Guarantee]
..... [amount in words].

We, the

[Bank or Financial Institution], as instructed by the Supplier, agree unconditionally and irrevocably to guarantee as primary obligator and not as Surety merely, the payment to [name of Purchaser] on his first demand without whatsoever right of objection on our part and without his first claim to the Supplier, in the amount not exceeding * [amount of Guarantee] [amount in words].

We further agree that no change or addition to or other modification of the terms of the Contract or of Works to be performed there under or of any of the Contract documents which may be made between [name of Purchaser] and the Supplier, shall in any way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such change, addition or modification.

* An amount is to be inserted by the Bank or Financial Institution representing the amount of the Advance Payment, in Maldivian Rufiyaa.

This Guarantee shall remain valid and in full effect from the date of the advance payment under the Contract until [name of Purchaser] receives full repayment of the same amount from the Supplier.

Yours truly

SIGNATURE AND SEAL: _____

NAME & ADDRESS OF BANK/INSTITUTION

وَمُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ

6 - حُكْمُ الْحُكْمَ

جع فرج عزير ٦ (درسته نهاده / مدت آن همچنان که درسته شد) (سی و سه تا سی و شصت)

TECHNICAL SPECIFICATIONS

- Brand New Corten Steel Container
 - Size: Width: 8ft, Length: 20ft, Height: 8.5ft
 - Fork-lift pockets
 - Marine grade powder coated exterior finish.
 - Standard double doors at rear end (shipping container)
 - Hardwood floors

Delivery and installation : Hulhule K9

حَمْرَوْنَ ٧ (جُورِسْرَعْ سُونْجَدْ)

خ ۷۰۰ متر عرض

-1- (دَرَجَاتُ الْمُؤْمِنِينَ) مُوَلَّةُ الْمُؤْمِنِينَ مُوَلَّةُ الْمُؤْمِنِينَ مُوَلَّةُ الْمُؤْمِنِينَ

- (ر) دیکھوں دیکھوں کو گو
سر دیکھوں دیکھوں کو گو / لمحے سوہنے

(س) دیکھوں دیکھوں کو گو / لمحے سوہنے

(م) دیکھوں دیکھوں کو گو (وہ تو ہے اپنے سوچ کو سوچ کو نہیں گھسیرے) گو جس کو درجو
دیکھوں دیکھوں کو گو (وہ تو ہے اپنے سوچ کو سوچ کو نہیں گھسیرے) گو جس کو درجو

(م) دیکھوں دیکھوں کو گو (وہ تو ہے اپنے سوچ کو سوچ کو نہیں گھسیرے) گو جس کو درجو
دیکھوں دیکھوں کو گو (وہ تو ہے اپنے سوچ کو سوچ کو نہیں گھسیرے) گو جس کو درجو

(ا) کوئی سوچ کر رہا ہے سوچ کی تاریخ سوچ کی تاریخ کو گھر کو درجو کیوں کوئی سوچ کی تاریخ سوچ کی تاریخ کو گھر کو درجو

(ا) کوئی سوچ کر رہا ہے سوچ کی تاریخ سوچ کی تاریخ کو گھر کو درجو کیوں کوئی سوچ کی تاریخ سوچ کی تاریخ کو گھر کو درجو

2- دسراں کو کہو جی۔ میتوچ گورنمنٹ (گورنمنٹ 70)

X -----

-3 (15 جمادی ثانی 1440ھ / ٢٠ مارچ ٢٠١٩ء)

፳፻፲፭ ዓ.ም. በፌዴራል ስንጻል ከፌዴራል የፌዴራል የፌዴራል የፌዴራል

X حَمْدُ اللّٰهِ رَبِّ الْعٰالَمِينَ

-4 موسویان (۱۰ سالگی) - ۴

- 100% ٣٣٪ ٦٦٪ ٢٠٪ ١٠٪ ٥٪ ٣٪ ٢٪ ١٪ ٠٪

- 50% ፳፻፲፭ ዓ.ም. በ፳፻፲፭ ዓ.ም. ፩፻፲፭ ዓ.ም. ፩፻፲፭ ዓ.ም. ፩፻፲፭ ዓ.ም.

5. موجع برهه (05)

6. جمیع فوتوسروئیز ترکیبی فوتوسروئیز را که در آن فوتوسروئیز مخصوصاً برای این فرآیند مورد استفاده قرار می‌گیرد، می‌توانند با همین فرآیند ایجاد شوند.

وَمُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ

جَمِيعُ الْكُلُوبِ ٨

#	مَرْجُونَ	مَعْلَمَاتٍ	مَوْلَى	مَنْتَهِيَّةٍ
01	1	20	مَوْلَى 6 مَدِير (مَوْلَى 6 مَدِير) مَوْلَى 6 مَدِير (مَوْلَى 6 مَدِير)	مَوْلَى 6 مَدِير
				مَوْلَى 6 مَدِير

جَهْرُوْنَ - ٩ (جَهْرُوْنَ رَسُولُوْنَ مُحَمَّدٌ)

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ



حُرُوفٌ حُرُوفٌ سَرِّيٌّ بَحْرَ حَمْرَ

١. حَدَّسَهُمْ رَبُّهُمْ مَوْتُهُمْ رَبُّهُمْ

وَمُؤْمِنٌ بِالْحَقِّ وَمُهَاجِرٌ إِلَيْهِ مُسْتَحْشِيًّا

4. دَمَّسْكُوْنْ قَرْبَلَةَ وَهَدْيَةً
بِهِ مُؤْمِنُونْ حَتَّىْ يَعْلَمُونْ
أَنَّهُمْ لَا يَكُونُونْ بِهِمْ
مُؤْمِنُونْ وَهَذِهِ هُدْيَةٌ
لِلْمُؤْمِنِينَ وَاللَّهُ أَعْلَمُ
بِمَا يَصْنَعُ

مکالمہ: میرزا جعفر علی خاں

دَرْسَهُمْ دَرْسَهُمْ دَرْسَهُمْ دَرْسَهُمْ دَرْسَهُمْ دَرْسَهُمْ دَرْسَهُمْ

٦٠٠ سوچ د گردید سوچ نمک سوچ ریس ا م خود را در گردید و نمک و فکر می خورد

وَمِنْهُمْ مَنْ يَرْجُو حَيَاةً دُنْدُوناً فَلَمَّا تَرَكَهُمْ أَعْلَمُوا

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ



جَرْسَهُونْجَيْرْ كَوْ جَرْسَهُونْجَيْرْ كَوْ جَرْسَهُونْجَيْرْ

٢- دَرْسَةٌ مُعَدَّةٌ لِلْجُنُودِ

	جُو سکھنے چاہئے تو خود کو سرپرست سراپرست:
	جُو سکھنے چاہئے تو خود کو سرپرست سراپرست:
	جُو سکھنے چاہئے تو خود کو سرپرست حرم خود کی پرستی:

3. مَوْلَانَةُ مَوْلَانَةٍ

<p>دَارُ الْمَوْعِدِ لِلْحَقِّ وَالْجَنَاحِ</p>		<p>دَارُ الْمَوْعِدِ لِلْحَقِّ وَالْجَنَاحِ</p>
<p>دَارُ الْمَوْعِدِ لِلْحَقِّ وَالْجَنَاحِ</p>		<p>دَارُ الْمَوْعِدِ لِلْحَقِّ وَالْجَنَاحِ</p>

وَمِنْهُمْ مَنْ يَرْجُو
أَنْ يُخْرَجَ إِلَيْهِمْ

۱۰۹

(سر) پورے ناروں کو تسلیم کرنے والے سربراہ ریاستیں اپنے سربراہی کا اعلان کر دیں گے۔

(س) دیگر دو کشور ایالات متحده آمریکا و بریتانیا همچنان که ایران را در میان خود قرار نمی‌گذارند.

مودودی:	سید احمد	دہلی:	مکتبہ مذکورہ	مکتبہ مذکورہ:	مودودی
---------	----------	-------	--------------	---------------	--------

Digitized by srujanika@gmail.com

مَوْلَى مُحَمَّدٌ عَزِيزٌ سُلَيْمَانٌ (۳)

مَوْلَانِي مُسْتَرَّ قَبْرِي^۱ مَوْلَانِي مُسْتَرَّ قَبْرِي^۲ مَوْلَانِي مُسْتَرَّ قَبْرِي^۳



၃၁။ အေဂျင်းမှု ၃

٤. مَدْنَوْجَةُ الْمَرْجَعِ الْأَوَّلِيَّةِ

رَبِّيْنَ بَرَّيْسَدْ حَمَرَقْ قَرَوْسَوْجَهْ رَوْسَهْ بَرَّيْسَرْ.

وَمِنْهُمْ مَنْ يَرْجُو حَيَاةً دُنْدُوناً فَلَا يَعْلَمُ أَنَّهُ مَرْدَقٌ

مَنْ يَرِدُ مِنْهُ دُرْجَاتٍ فَلَيَرِدْهُ وَمَنْ يَرِدُ مِنْهُ سُرْعَاتٍ فَلَيَرِدْهُ (أَوْلَى) حَسْنَةٍ حَسْنَةٌ وَمُنْكَرٌ حَسْنَةٌ حَسْنَةٌ

وَ حَدَّهُمْ حَرَقَ (۱۰) كَمْ تَأْتِي بِكُلِّ شَيْءٍ وَ مَنْ يُنْهَى
 (۱۱) كَمْ تَأْتِي بِكُلِّ شَيْءٍ وَ مَنْ يُنْهَى وَ مَنْ يُنْهَى هُوَ مَنْ يُنْهَى



০৫ জুন ১৯৭১ ৩১ .৫

٦ . قَرْنَاءُ الْمَوْلَى




$$(\text{نیازمندی} \times \text{مقدار} \times \text{هزار}) = CP \times 0.005 \times LD$$

قُلْ مَنْ أَنْتُ إِنِّي مُسْكِنٌ لِّكُلِّ خَيْرٍ وَّمَا تَنْتَهُنَّ = CP

$\text{لـ} = LD$ لـ = LD

٩. مکانیزم انتقال اطلاعات

وَمَنْهُ كَسَرَتْ قَمَّهُ وَمَنْهُ
كَسَرَتْ قَمَّهُ وَكَسَرَتْ قَمَّهُ



۱۰ . مکالمہ

۱۱

۱۰۷۳-۱۰۷۴ میلادی، در سالیان اخیر این کتاب تاکنون بسیاری از نسخه‌هایی از آن منتشر شده است.

ቃ’ውንታ ቁ’ሙሉው .13

۱۰۷- مَنْ أَنْتُمْ وَمِنْ أَنْتُمْ قَرْبَهُمْ كَمْ نَحْنُ مَنْ قَرْبَهُمْ مَنْ أَنْتُمْ رَبِّنَا شَوَّسْ، مَنْ أَنْتُمْ كَمْ نَحْنُ قَرْبَهُمْ حِلْيَهُ شَوَّسْ،
۱۰۸- إِنَّمَا أَنْتُمْ رَبِّنَا شَوَّسْ مَنْ أَنْتُمْ كَمْ نَحْنُ قَرْبَهُمْ شَوَّسْ، مَنْ أَنْتُمْ كَمْ نَحْنُ قَرْبَهُمْ حِلْيَهُ شَوَّسْ.
۱۰۹- إِنَّمَا أَنْتُمْ رَبِّنَا شَوَّسْ مَنْ أَنْتُمْ كَمْ نَحْنُ قَرْبَهُمْ شَوَّسْ، مَنْ أَنْتُمْ كَمْ نَحْنُ قَرْبَهُمْ حِلْيَهُ شَوَّسْ.
۱۱۰- إِنَّمَا أَنْتُمْ رَبِّنَا شَوَّسْ مَنْ أَنْتُمْ كَمْ نَحْنُ قَرْبَهُمْ شَوَّسْ، مَنْ أَنْتُمْ كَمْ نَحْنُ قَرْبَهُمْ حِلْيَهُ شَوَّسْ.

مَنْ حَدَّدَ فِرْقَةً (ر) كَيْفَ تَحْكُمُونَ عَلَى الْمُؤْمِنِينَ كَمَا سَرَّ قَبْرَهُمْ وَلِمَ

14 . مکانیزم انتقال اطلاعات در سلسله مراتب پردازشی

.15

ر. د. نوره الدین عوشن، دارالفنون و تکنولوژی صنایع پردازی و مهندسی دلیلی درجه اول کارشناسی ارشد در رشته مهندسی صنایع و مهندسی مواد با محضه کارخانه ای از دانشگاه علم و صنعت ایران است.

.16

۱۰- حَذَّرَهُمْ أَنْ يَوْمَ الْحِسْبَانَ وَأَنَّهُمْ مَوْلَىٰهُمْ لَهُمْ بِهِمْ أَنْجَلٌ فَلَمَّا
أَتَاهُمْ يَوْمُ الْحِسْبَانَ قَالُوا إِنَّا مُسْتَأْنِدُونَ إِنَّا لَمْ نَرَهُمْ مُؤْمِنِينَ

ଓଡ଼ିଆ ଲେଖନ ଓ ପ୍ରକାଶନ । ୧୭

وَمِنْهُمْ مَنْ يَرْجُو أَنْ يُنْهَا فِي الْأَرْضِ فَلَا يَنْتَهُونَ إِذْ يَرْجُونَ مُؤْمِنَةً لِّمَنْ يَرْجُونَ وَمَنْ يَرْجُوا مُؤْمِنَةً لِّمَنْ يَرْجُونَ



جیلیک دیکٹیو ۱۸

.19

၂၀၁၁-၁၇၇၈ ခုနှစ် ၃၀

١٥٣٦ مارچ ۱۹۷۵ء پاکستانی خود

۲۱ . مَوْلَانَىٰ فَرِیدْ بَنَجَارِيَّا

وَيَعْلَمُهُمْ بِمَا يَكْسِبُونَ وَلَا يُؤْذِنُ لَهُمْ أَنْ يَرْجِعُوا إِلَى الْأَنْوَارِ فَلَا يَنْجِدُونَ حَلَفاً

ج م د و ر ت ۲۲

۱۰۶ مکالمه‌ای را که در آن از تأثیرات فرهنگی و اقتصادی بر این اتفاق چشم گذاشته شدند.

۲۳



ج سری ۰۲۴

۱۰۷- مَنْ يَرْجُو لِحَاظًا فَلْيَعْمَلْ مُهَاجِرًا

مَوْلَانِي حَوْدَهُ فَقِيرَمَهُ، سُرُورَمَهُ شَرْقَهُ فَقِيرَمَهُ دُوْلَهُجَهُ قَرْمَهُ، مَنْجَهُ شَرْقَهُ فَقِيرَمَهُ


۶۰۴۲۷۷۹۰۹
۶۰۴۲۷۷۸۷۷۹۰۹

م. ح دەرتىرى (ر) دەرىۋەر خۇمۇكىر يەتتە، مۇنۇچى سەرسەر خەتكەھىسىز نەخەر ئەرخۇڭى سەئەت سەر خەتكەھىسىز وەردى خەتكەھىز خەتى ئەلەنلەر، خەتكەھىز سەر خەتكەھىز خەتكەھىز وېئىر ئەلەت سەدۇرى 3 وەزىز دەرتىرى كەنگەر ئەتكەھىز خەتكەھىز خەتكەھىز 15% (ئۆزىتىن بىرىشىسىم) بىر

جَهَنَّمَ وَمَنْ يُحِبُّ مُحَمَّدًا فَلَيَرْجِعْ إِلَيْهِ مَوْلَانَاهُ وَمَنْ يُحِبُّ مُحَمَّدًا فَلَيَرْجِعْ إِلَيْهِ مَوْلَانَاهُ

حَرَقْتُمْ قَوْلَهُ شَرِقْتُمْ بَرَقْتُمْ
 سَرِقْتُمْ كَوْلَهُ سَاحَرَهُ شَرِقْتُمْ بَرَقْتُمْ
 دَرَقْتُمْ كَوْلَهُ سَاحَرَهُ شَرِقْتُمْ بَرَقْتُمْ
 حَدَّرَتُمْ كَوْلَهُ سَاحَرَهُ شَرِقْتُمْ بَرَقْتُمْ

مَوْلَانِي وَهُنَّا قَمَدَه
تَسْرِيْفَتِيْرِيْسَرَهْ تَسْرِيْفَتِيْرِيْسَرَهْ سَرَهْ. مَهْدِيْهْ سَرَهْ وَكَبَرْهْ سَرَهْ حَسَرَهْ حَسَرَهْ
سَرَهْ سَرَهْ تَسْرِيْفَتِيْرِيْسَرَهْ سَرَهْ
حَسَرَهْ: حَسَرَهْ
مَهْدِيْهْ: مَهْدِيْهْ سَلَوَتْلَاهْ تَسْرِيْفَتِيْرِيْسَرَهْ



مَرْسَلُونَ: قَوْمٌ كَلَّا لَهُمْ مَالٌ إِنْ هُمْ بِحُكْمٍ يَعْلَمُونَ
مَرْسَلُونَ: قَوْمٌ كَلَّا لَهُمْ مَالٌ إِنْ هُمْ بِحُكْمٍ يَعْلَمُونَ

وَمُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ مُؤْمِنٌ بِهِ

١ مکالمہ

وَسَرَّهُ مَنْ كَانَ
لِلْمُؤْمِنِينَ

۲

(۱۹)

وَمُؤْتَهُ لِلْمُؤْمِنِينَ مَالٌ مُّكَفَّرٌ بِهِ وَمَالٌ حَسَنٌ يَعْلَمُهُ اللَّهُ أَعْلَمُ

٣٦

፳፻፲፭ የፌዴራል ተስፋዎች ስለፌዴራል አንቀጽ

(۱۹) مَوْسَىٰ حَمَّادٌ